

## මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතිය - 2024

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය අතර 2010 මාර්තු 26 දින එළඹි අංක එස්එල්-පී 99 දරන ණය ගිවිසුම සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුයැයි සලකන මාගේ අදහස් සහ නිරීක්ෂණ මෙම වාර්තාවේ දැක්වේ.

### 1.2 ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා ව්‍යාපෘති කාලය

ව්‍යාපෘතියේ ණය ගිවිසුමට අනුව, එවකට ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය, වර්තමානයේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ. මහනුවර නගරයේ අපජලය රැස් කිරීම, පිරිපහදු කිරීම හා බැහැර කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් ගොඩනැගීම මගින් ජනාකීර්ණ ප්‍රදේශ වල සනීපාරක්ෂක පහසුකම් යළි නගා සිටුවීම, මහවැලි ගඟේ ජලයේ ගුණත්වය හා ජීවන පරිසරය උසස් කිරීම හා ඒ අනුව ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය, සෞඛ්‍ය හා සුඛ සාධනය ඉහළ නැංවීම ව්‍යාපෘතියේ අරමුණු වේ. ණය ගිවිසුමට අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු.මිලියන 21,982 කට සමාන ජපන් යෙන් මිලියන 17,278 ක් වන අතර, ඉන් රු.මිලියන 17,922 කට සමාන ජපන් යෙන් මිලියන 14,087 ක් මූල්‍යකරණය කිරීමට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය එකඟ වී තිබුණි. ඉතිරි මුදල වූ රු.මිලියන 4,060 කට සමාන ජපන් යෙන් මිලියන 3,191 ක් ශ්‍රී ලංකා රජය විසින් මූල්‍යනය කිරීමට අපේක්ෂා කරනු ලබයි. ව්‍යාපෘතිය එහි කටයුතු 2010 පෙබරවාරි 03 දින ආරම්භ කර තිබුණු අතර 2017 සැප්තැම්බර් වන විට නිම කිරීමට සැලසුම් කර තිබුණි. පසුව, ව්‍යාපෘති කාලය 2024 දෙසැම්බර් 31 දින දක්වා දීර්ඝ කර තිබුණි.

### 1.3 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.1 කොටස විස්තර කර ඇති කරුණුවලින් වන බලපෑම හැර, ව්‍යාපෘතියේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

### 1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

### 1.5 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම, සත්‍ය හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශව විසින් දරනු ලබයි.

## 1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී.

තවද:

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී, අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, ව්‍යාපෘතියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය ඇගයීමට ලක්කළ අතර ඒ සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශ්වයන් දැනුවත් කරන ලදී.

## 2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

### 2.1 ගිණුම්කරණ අඩුපාඩු

| ගිණුම්කරණ අඩුපාඩු                                                                                                                                                                                                                                                                                      | කළමනාකරණයේ අදහස් දැක්වීම                                                                                                                           | විගණනකගේ නිර්දේශ                            |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------|
| 2024 දෙසැම්බර් 31 වන විට අන්තර් ගෙවීම් බිල්පත් 36 සහ 53 අනුව, පැකේජය II සහ පැකේජය III කොන්ත්‍රාත්තුවලට අදාළ රඳවා ගැනීමේ මුදල රු. 387,912,977 ක් වූ අතර මූල්‍ය ප්‍රකාශනවලට අනුව එම ශේෂය රු. 536,722,165 ක් ලෙස සටහන් වී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ශේෂ දෙක අතර රු. 148,809,188 ක වෙනසක් ඇති වී තිබුණි. | අවශ්‍ය ජර්නල් සටහන සකස් කර ඇත. නිරවද්‍යතාවය සහ සම්පූර්ණත්වය පවත්වා ගැනීම සඳහා මෙම සටහන ගිණුම්වලට ඇතුළත් කර ඇති බව සහතික කිරීමට පියවර ගනිමින් සිටී. | ශේෂවල වෙනස සැසඳුම් කිරීමට කටයුතු කළ යුතුයි. |

### 3. භෞතික කාර්යසාධනය

වඩා හොඳ සහිතාරක්ෂක පහසුකම් තුළින් මහවැලි ගඟේ ජීවන පරිසරය සහ ජල තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින්, ව්‍යාපෘතියේ කටයුතු ප්‍රධාන කොටස් 05ක් යටතේ ක්‍රියාත්මක කර ඇත, එනම් උපදේශන, අපජල පවිත්‍රාගාරය (පොම්පාගාරය, පීඩන අපවහන පද්ධතිය, අපජලය ඉවතලන මාර්ගය, රොන් මඩ වියළන පහසුකම) අපජලය එකතු කිරීමේ පද්ධතිය, මැන්හෝල් පොම්පාගාරය, ජනාකීර්ණ ප්‍රදේශවල දේපල සම්බන්ධතා පහසුකම්.

#### 3.1 ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්වල භෞතික ප්‍රගතිය

|     | ව්‍යාපෘතියේ<br>සංරචකය                                                                     | 2024 දෙසැම්බර් 31 වන<br>විට                       | විගණන ගැටළුව                               | කළමනාකරණ<br>යේ අදහස්<br>දැක්වීම                                                                                                                                                                                                                                 | විගණකගේ<br>නිර්දේශ                                                                                                   |                                                                                                               |
|-----|-------------------------------------------------------------------------------------------|---------------------------------------------------|--------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------|
|     |                                                                                           | අපේක්ෂිත<br>භෞතික<br>කාර්ය<br>සාධනයේ<br>ප්‍රතිශතය | ලභා කර ගත්<br>කාර්ය<br>සාධනයේ<br>ප්‍රතිශතය |                                                                                                                                                                                                                                                                 |                                                                                                                      |                                                                                                               |
| (අ) | පැකේජය 1 –<br>අපජල පවිත්‍රාගාරය,<br>ප්‍රධාන<br>පොම්පාගාරය<br>සැලසුම් කිරීම සහ<br>ඉදිකිරීම | 100                                               | 100                                        | දිනකට සහ මීටර්<br>14,000 ක ධාරිතාවක්<br>සහිත බලාගාරය<br>2020 මාර්තු මාසයේ<br>දී ආරම්භ කරන ලද<br>අතර 2025 මාර්තු 31<br>වන දිනැති විගණන<br>අවස්ථාව වන විට එය<br>සහ මීටර් 6,100 ක<br>සාමාන්‍ය නිෂ්පාදන<br>ධාරිතාවයකින්<br>ක්‍රියාත්මක විය.                         | ප්‍රගතිය කඩිනම්<br>කිරීම සඳහා<br>හැකි සියලු<br>පියවර සකස්<br>කිරීමට ව්‍යාපෘති<br>කළමනාකරණ<br>ඒකකය පියවර<br>ගෙන තිබේ. | අපේක්ෂිත<br>ඉලක්ක සපුරා<br>ගැනීම සඳහා<br>අවශ්‍යය<br>කටයුතු<br>සම්පූර්ණ<br>කිරීමට<br>ක්‍රියාමාර්ග ගත<br>යුතුය. |
| (ආ) | පැකේජය 2 –<br>මලාපවහන ජාලය<br>සැලසුම් කිරීම සහ<br>ඉදිකිරීම                                | 100                                               | 98                                         | මුල් සැලැස්මට<br>සාපේක්ෂව සැලසුම්<br>කිරීම, ප්‍රසම්පාදනය<br>සහ ක්‍රියාත්මක කිරීම<br>ඇතුළුව මෙම<br>සංරචකයේ සමස්ත<br>ප්‍රගතිය ලභා කර<br>ගැනීම වසර<br>තවයකින් පමණ<br>ප්‍රමාද විය.<br>සමාලෝචනයට<br>භාජනය වන වර්ෂය<br>අවසන් වන විට<br>සමස්ත ප්‍රගතිය<br>සියයට 98 කි. | අඩුපාඩු නිවැරදි<br>කිරීම සහ<br>අනෙකුත් සුළු<br>වැඩ පමණක්<br>ඉතිරිව ඇත.                                               | අපේක්ෂිත<br>අරමුණු ලභා<br>කර ගැනීම<br>සඳහා අවශ්‍යය<br>නියමිත වැඩ<br>නිම කළ යුතුය.                             |
| (ඇ) | පැකේජය 3-දේපල<br>සම්බන්ධතා                                                                | 100                                               | 66                                         | මූලික සැලැස්මේ සිට<br>වසර හතකට වැඩි                                                                                                                                                                                                                             | පාලනය කළ<br>නොහැකි බාහිර                                                                                             | අපේක්ෂිත<br>අරමුණු ලභා                                                                                        |

|                                                                                                                                                 |                                                              |                                                                                                   |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------|
| ප්‍රමාදයක් හේතුවෙන්<br>2024 දෙසැම්බර් 31<br>වන විට සැලසුම්<br>කරන ලද<br>සම්බන්ධතා 9,276<br>න් 5,227 ක් පමණක්<br>මලාපවහන ජාලයට<br>සම්බන්ධ කර ඇත. | පාරිසරික<br>බලපෑම්<br>හේතුවෙන්<br>ව්‍යාපෘතිය ප්‍රමාද<br>විය. | කර ගැනීම<br>සඳහා අවශ්‍යය<br>නියමිත<br>කාර්යයන්<br>සම්පූර්ණ<br>කිරීමට<br>ක්‍රියාමාර්ග ගත<br>යුතුය. |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------|

### 3.2 කොන්ත්‍රාත් පරිපාලනය

| විගණන ගැටළුව                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                         | කළමනාකරණයේ අදහස් දැක්වීම                                                                                                                                                                                                                                                                                                                                                                                           | විගණකගේ නිර්දේශ                                                                                                                                                                       |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| ව්‍යාපෘතිය සිදු කරනු ලැබූ කොන්ත්‍රාත්කරු විසින් කාලය දීර්ඝ කිරීම සහ ඒ ආශ්‍රිත වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 5,048 ක් ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීම ව්‍යාපෘති ඉංජිනේරුවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එය ආරවුල් විනිශ්චය මණ්ඩලය (ඩීපීබී) වෙත යොමු කරන ලදී. එහිදී රුපියල් මිලියන 1,745 ක් ගෙවීමට ආරවුල් විනිශ්චය මණ්ඩලය ගත් තීරණය ද මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 2020 ජුනි මාසයේදී, කොන්ත්‍රාත්කරු මණ්ඩලයට සාමකාමී විසඳුමක් යෝජනා කළ අතර ඒ අනුව රුපියල් මිලියන 1,304.69 ක් ගෙවීමට තීරණය කර එම තීරණය අනුමැතිය සඳහා අමාත්‍යාංශයට යොමු කරන ලදී. කෙසේ වෙතත්, ලේකම්වරයා විසින් පත් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුව (ටීරීසී) විසින් රුපියල් මිලියන 256.22 ක් පමණක් කොන්ත්‍රාත්කරු වෙත ගෙවීමට 2024 මාර්තු 27 වන දින නිර්දේශ කර තිබුණි. කෙසේ වෙතත්, 2025 අගෝස්තු 25 වන දින විගණනය කරන ලද අවස්ථාව වන විටත් මෙම කාරණය විසඳී නොතිබුණි. | 2025 මාර්තු 17 වන දින වැඩිදුර ක්‍රියාමාර්ග සහ උපදෙස් සඳහා නීතිපතිවරයාගේ ලිපිය ඇතුළුව සියලුම ලියකියවිලි අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කරන ලද අතර, මෙම කාරණය ස්ථාවර ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවට යොමු කර ඇත. එතැන් සිට කමිටුවේ තීරණය සහ අත්සන් කරන ලද රැස්වීමේ සටහන් ලබා ගැනීම සඳහා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් යොමු කර ඇති අතර, ඒවා තවදුරටත් අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා ඉක්මනින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. | දිගුකාලීන ආරවුල් වළක්වා ගැනීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එහි කොන්ත්‍රාත් කළමනාකරණ පිළිවෙත් ශක්තිමත් කළ යුතු අතර රජයට මූල්‍යමය බරක් නොවන පරිදි මෙම ගැටළුව විසඳා ගත යුතුය. |

### 3.3 බාහිර ක්‍රියාකාරකම්

| විගණන ගැටළුව                                                                                                                                                                                                     | කළමනාකරණයේ අදහස් දැක්වීම                                                                                           | විගණකගේ නිර්දේශ                                     |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------|
| පැකේජය 3 කොන්ත්‍රාත්තුව අවසන් කරනොතිබීම හේතුවෙන්, පරිශ්‍රයෙන් දූෂිත ජලය සෘජුවම මහවැලි ගඟ, මැද ඇල සහ මහනුවර වැවට මුදා හරින ලද අතර, විගණනය කරන ලද දිනය වන 2025 මාර්තු 31 වන විටත් දැඩි පරිසර දූෂණයක් සිදුව තිබුණි. | සැලසුම් කළ පරිදි අපජල සම්බන්ධතා ලබාදීමට නොහැකි වීම හේතුවෙන් ඉහත අරමුණ සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කර ගැනීමට නොහැකි විය. | ව්‍යාපෘතියේ අරමුණු ඉටුකර ගැනීම සඳහා පියවර ගත යුතුය. |

### 3.4 මතභේදයට තුඩුදෙන කරුණු

| විගණන ගැටළුව                                                                                                                                                                                                    | කළමනාකරණයේ අදහස් දැක්වීම | විගණනකගේ නිර්දේශ                                                      |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------|-----------------------------------------------------------------------|
| ඉදිරිපත් කරන ලද තොරතුරුවලට අනුව, ඉඩම් අත්පත් කර ගැනීමේ/මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වී වසර 21 ක් ගතවී ඇතත් ව්‍යාපෘතිය සඳහා භාවිතා කරන ලද ඉඩම් 09 න් 07 ක ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් කර නොතිබුණි. | අදහස් ලැබී නොතිබුණි.     | ඉඩම් අත්පත් කර ගැනීම ප්‍රමාදයකින් තොරව අවසන් කිරීමට කටයුතු කළ යුතුයි. |